



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2016 දෙසැම්බර්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011-2147401

ෆැක්ස්: 011-2147412

2017 පෙබරවාරි 14

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දෙසැම්බර් මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මගින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තව ද මෙමගින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව මෙම දර්ශකය 2016 ඔක්තෝබර් මස සිට මාසිකව ගණනය කරනු ලබන අතර දින 45 ක කාල පරතරයකට පසුව දර්ශක අගයන් නිකුත් කරනු ලබන බව 2016 දෙසැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. 2015 පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරන ලද මෙම දර්ශකයෙහි අගයන්, වෙනස් පදනම් වර්ෂ සහිත දර්ශක සමඟ සැසඳිය නොහැක.

ඒ අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016 දෙසැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 3.6% ක වැඩිවීමක් වාර්තා වේ. තව ද, 2015 සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2016 දෙසැම්බර් මස ගෘහ භාණ්ඩ නිෂ්පාදන (21.6%), යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන (19.4%), මූලික ඖෂධ නිෂ්පාදන (14.5%) සහ ලෝහ නොවන ඛනිජමය ද්‍රව්‍ය නිෂ්පාදන (14.5%) වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2016 දෙසැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි 1.6% ක වැඩිවීමක් වාර්තා වේ. 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, දුම්කොළ නිෂ්පාදන (11.3%), දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදන (6.3%), විදුලි උපකරණ නිෂ්පාදන (6.3%) සහ අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන (4.9%), වල අඩුවීමක් වාර්තා වේ. ඒ අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට සාපේක්ෂව 2016 වර්ෂයේ සිව් වන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 4.3 % කින් වර්ධනය වී ඇත.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
වර්ෂය සහ මාසය	දර්ශක අගය
2016 දෙසැම්බර්	103.6
සිව් වන කාර්තුව	104.3

මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk/Industries)